

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංකය: 492

ආයතනයේ නම: අමාත්‍ය මණ්ඩල කාර්යාලය

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද වාර්තා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119(4) යටතේ ගරු ආයතන භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

பாராளுமன்ற வெளியீட்டுத் தொடர் இலக்கம் :492
நிறுவனத்தின் பெயர் : அமைச்சரவை அலுவலகம்
பாராளுமன்றத்தின் அரச கணக்குக் குழுவினால்
முன்வைக்கப்பட்ட அறிக்கை தொடர்பாக
நிலையியற் கட்டளை இலக்கம் 119(4) இன் கீழ்
நிறுவனங்களிற்குப் பொறுப்பான கௌரவ
அமைச்சரின் அவதானிப்புக்களும் மற்றும் அது
தொடர்பாக எடுக்கப்படும் நடவடிக்கைகளும்
பாராளுமன்றத்திற்கு சமர்ப்பித்தல்

Parliamentary Series No:492


Name of the institution: Office of the Cabinet of Ministers

Submission of observations of the Hon. Minister in charge of the institutions and steps taken with regard to the reports tabled by the Committee on Public Accounts in terms of Standing Order No. 119(4)

ආකෘති පත්‍ර : (අංක 01)
 පාර්ලිමේන්තු සැසි අංකය : 492
 ආයතනයේ නම : අමාත්‍ය මණ්ඩල කාර්යාලය

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් හඳුනාගන්නා ලද දුර්වලතාවය	දුර්වලතාවය මහහරවා ගැනීමට ආයතනය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගය/වර්තමාන තත්ත්වය
භාණ්ඩ සමීක්ෂණය අවසන් කර නියමිත දිනට එම වාර්තා විගණනය වෙත ඉදිරිපත් කර නොතිබීම.	2023 වර්ෂයට අදාළ භාණ්ඩ සමීක්ෂණය පැවැත්වීම සඳහා 2023-12-11 දින නියමිත පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත් කරන ලදී. ජනරජ ගොඩනැගිල්ලේ ස්ථාපිතව පැවති අමාත්‍ය මණ්ඩල කාර්යාලය 2022 වර්ෂයේ ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම හේතුවෙන් කාර්යාල කටයුතු සහ එක් එක් අංශ නැවත ස්ථාපනය කිරීමේදී ශාඛා ඉන්වෙන්ටරි නැවත යාවත්කාලීන කිරීමට සිදු විය. 2022 වර්ෂයේදී ශාඛා ඉන්වෙන්ටරි යාවත්කාලීන කිරීමේදී සිදුව තිබූ දෝෂයන් නිවැරදි කර එම කටයුතු සම්පූර්ණ කරන තෙක් භාණ්ඩ සමීක්ෂණ කටයුතු අවසන් කිරීමට නොහැකි විය. කෙසේ වෙතත්, භාණ්ඩ සමීක්ෂණ කටයුතු නිම කර 2024-06-19 දින වන විට සියලුම අපහරණ කටයුතුද අවසන් කිරීමට පියවර ගන්නා ලදී.
භාණ්ඩ සමීක්ෂණයෙන් අනාවරණය වූ අතිරික්ත, ඌනතා පිළිබඳ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම.	ඌනතා අතිරික්තතා පිළිබඳ නිර්දේශයන් ක්‍රියාත්මක කර ඇති අතර, 2023 වර්ෂය සඳහා වන අපහරණ කටයුතු සම්බන්ධ වාර්තාවන් 2024-08-13 දින විගණනය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.
සියලුම වාහනවල රාජ්‍ය ලාභනය පින්තාරු කර නොතිබීම.	අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ සංචිත රාජකාරි කටයුතු සඳහා පූර්ණකාලීනව යොදා ගනු ලබන සියළුම රථවල රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 26/92 හි උපදෙස් පරිදි මේ වන විට රාජ්‍ය ලාභනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.
අභ්‍යන්තර විගණන වැඩසටහන පිළියෙල කර නොතිබීම.	අමාත්‍ය මණ්ඩල කාර්යාලය 2021-12-31 දින දක්වා ස්ථාපිතව තිබූ ජනරජ ගොඩනැගිල්ලේ පැවතියේ ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක් පමණි. එබැවින්, අභ්‍යන්තර විගණන නිලධාරියකු අනුයුක්ත කර ගැනීමෙන් අනතුරුව එම නිලධාරියාට ප්‍රමාණවත් කාර්යාලයීය ඉඩ පහසුකම් සැපයීම මෙන්ම විගණන කාර්ය මණ්ඩලයට අවශ්‍ය ඉඩ පහසුකම් සැපයීමද ගැටලු සහගතව පැවතුණි. අමාත්‍ය මණ්ඩල කාර්යාලය කොළඹ 01, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි ‘ලොයිඩ්ස්’ ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමෙන් අනතුරුව, අභ්‍යන්තර විගණන තනතුරට මහා භාණ්ඩාගාරයේ නිලධාරියෙකු වැඩ බැලීමේ පදනම මත 2023-09-25 දින සිට පත් කරන ලදී. ඉන් අනතුරුව අභ්‍යන්තර විගණන වැඩසටහන පිළියෙල කර විගණකාධිපති වෙත ඉදිරිපත් කර ඇත. මේ වන විට අමාත්‍ය මණ්ඩල කාර්යාලය සඳහා අභ්‍යන්තර විගණන නිලධාරියකු ස්ථිර ලෙස අනුයුක්ත කර ඇත.
විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් වාර පවත්වා නොතිබීම.	මේ වන විට අභ්‍යන්තර විගණන නිලධාරියකු ස්ථිර ලෙස පත්කර ඇති අතර නිසි පරිදි විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීමට පියවර ගෙන ඇත.

සමස්ත කාර්ය මණ්ඩලය ඇතුළත්ව කාර්ය සාධන ගිවිසුම් සකස් කර නොතිබීම.	මෙම කාර්යාලයේ මාණ්ඩලික ශ්‍රේණිවල සෑම නිලධාරියෙක්ම සෑම ලීන් වර්ෂයක් ආරම්භයේ දී රා.පරි.ව. 07/98 හා 08/98 හි උපදෙස් පරිදි එම වර්ෂයට අදාළ රාජකාරි සම්බන්ධ කාර්යසාධන සැලැස්ම ඉදිරිපත් කරනු ලැබේ. එම කාර්යසාධන සැලැස්ම තුළ නිලධාරීන් අදාළ වර්ෂය තුළ වගකීම් දරන ක්ෂේත්‍රයන්, නිමකළ යුතු කාර්යයන් හා එයට අදාළ කාර්ය දර්ශකයන් ද ඇතුළත්වේ. එම කාර්ය සාධන සැලැස්ම සඳහා අදාළ මාණ්ඩලික නිලධාරියා, අධීක්ෂණ නිලධාරියා සහ අමාත්‍ය මණ්ඩලයේ ලේකම් හෝ ලේකම් විසින් බලය පවරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ අත්සන් තබන අතර ඒ අනුව එය, වාර්ෂිකව ඉටුකළ යුතු රාජකාරි වගකීම් සම්බන්ධ ගිවිසුමක් වශයෙන් ක්‍රියාත්මක වේ. එසේම එම සැලැස්මට අදාළ කාර්යසාධනය අර්ධ වාර්ෂිකව හා වාර්ෂිකව ඇගයීමට හා ප්‍රමාණනයට ලක් කෙරේ. 2018-01-24 දිනැති රා.පරි.ව. 02/2018 හි 1 ඡේදය මගින් නියම කොට ඇති වාර්ෂික කාර්යසාධන ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාව 2023-11-30 දිනැති රා.පරි.ව. 02/2018 (I) හි 3 ඡේදය මගින් සංශෝධනය කර ඇති අතර, එම සංශෝධනය අනුව කාර්යසාධන ගිවිසුම් සකස් කිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව නිරීක්ෂණය කරමි.
හඳුනාගත් තිරසර අරමුණු ඉලක්ක ළඟාකර ගැනීම මැන බැලීම සඳහා කාර්යසාධන ඉලක්ක නියම කර නොතිබුණි. හඳුනාගත් තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බැලීම සඳහා දර්ශක නියම කර නොතිබීම.	අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත පැවරී ඇති කාර්යභාරය සැලකීමේදී, තිරසර සංවර්ධන අරමුණු මෙම කාර්යාලයේ කාර්යයන් හා සෘජුවම සම්බන්ධ කළ නොහැක. රජයේ කටයුතු පාලනය හා මෙහෙයවීම සඳහා වන සියලුම ප්‍රතිපත්තිමය තීරණයන්ට එළඹීම සඳහා අවශ්‍ය වන සහාය ලබා දීම මෙම කාර්යාලය මගින් සිදු කරනු ලබයි. එසේම, විවිධ අමාත්‍යාංශ විසින් ප්‍රතිපත්තිමය අනුමැතීන් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කිරීමේදී, එම තිරසර අරමුණු සහ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හැකි වන අයුරින් එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම එම අමාත්‍යාංශ වෙත පැවරෙන බව නිරීක්ෂණය කරමි.
සැලසුම්ගත පුහුණු අවස්ථා වලින් ලබා දී තිබූ පුහුණු අවස්ථා 50% කට වඩා අඩු වීම.	ආයතනික මානව සම්පත් සංවර්ධනයට අදාළ පුහුණු වැඩසටහන් සඳහා හැකි සෑම අවස්ථාවකදීම නිලධාරීන් සහභාගී කරවීමට කටයුතු කරනු ලබයි. එසේ වුවද, මෙම කාර්යාලය වෙත පැවරී ඇති ප්‍රධාන කාර්යභාරය වන සතිපතා අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට අදාළ කටයුතු ඉතාමත් සීමිත කාලසීමාවක් තුළ නිම කළ යුතු බැවින්, එම කටයුතු වලට බාධාවක් නොවන පරිදි කාර්යමණ්ඩල සාමාජිකයින් පුහුණු වැඩසටහන් සඳහා යොමු කළ යුතුව ඇත. විශේෂයෙන්ම, පසුගිය කාලය තුළ ගාස්තු අය කිරීමකින් තොරව පවත්වන ලද පුහුණු වැඩසටහන් සඳහා නිලධාරීන් වැඩි වශයෙන් යොමු කිරීම හේතුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන උපයෝජනය සීමා වී ඇති අතර, මේ වන විට පුහුණු වැය විෂය සඳහා සලසා ගනු ලබන ප්‍රතිපාදන ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගනු ලැබ ඇත. එබැවින්, ඉදිරියේදී අවශ්‍යතාව අනුව සමස්ථ කාර්යමණ්ඩලයටම පුහුණුවීම් ලබා ගැනීමට හැකිවන පරිදි පුහුණු අවස්ථා සලසා දීමට අපේක්ෂා කෙරේ.


 ඩබ්ලිව්.එම්.ඩී.ජේ.ප්‍රනාන්දු
 අමාත්‍ය මණ්ඩලයේ ලේකම්

ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු
 අමාත්‍ය මණ්ඩලයේ ලේකම්
 අමාත්‍ය මණ්ඩල කාර්යාලය
 ලොයිඩ්ස් ගොඩනැගිල්ල
 ශ්‍රීමත් ඩාවෙන් ජයතිලක මාවත
 කොළඹ 01.